

සමාජ විග්‍රහ

විමර්ශන සංග්‍රහය

REFEREED JOURNAL

පළමු කාණ්ඩය, සයවන වෙළුම - 2021

ISSN 2362-0978 (print ISSN)

ISSN 2756-925X (e-ISSN)



ලිපි අංක 03

නව යොවුන් වියේ ස්ව අනිමානයට සමාජ මාධ්‍ය අන්තර්ගතයන්ගෙන් සිදුවන බලපෑම

අම්ල ලොකුමාන්තනගේ³

<https://orcid.org/0000-0001-6283-7007>

ප්‍රධාන සංස්කාරක

ප්‍ර්‍රමුණමාර ද සිල්වා

සහය සංස්කාරක

ජගත් බණ්ඩාර පත්‍රගේ

එම්.එෂ්.දිගාන් මදුගැබ

සංස්කාරක උපදේශක මණ්ඩලය

එස්.චී.හෙට්ටිගේ (සම්මානිත මහාචාර්ය) කොළඹ විශ්වවිද්‍යාලය

කාලීන වියුත්ත සිල්වා (සම්මානිත මහාචාර්ය) පේරාදෙණිය විශ්වවිද්‍යාලය

කේ.කරුණාතිලක (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය) කැලණි විශ්වවිද්‍යාලය

සරත් අමරසිංහ (සම්මානිත මහාචාර්ය) රුහුණු විශ්වවිද්‍යාලය

යසාංජලී ජයතිලක (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

වන්දිසිරි නිරිඥලේල (මහාචාර්ය) කොළඹ විශ්වවිද්‍යාලය

සුහාංගි හේරත් (මහාචාර්ය) කොළඹ විශ්වවිද්‍යාලය

නිශාර ප්‍රනාන්දු (ආචාර්ය) කොළඹ විශ්වවිද්‍යාලය

ගරසානා හනීගා (මහාචාර්ය) කොළඹ විශ්වවිද්‍යාලය

භාෂා සංස්කරණය

තාලක ජයග්‍රීන

පරිසැලුස්ම නිර්මාණය

ප්‍රහාන් ගැලගමගේ

³ ඩී.එෂ්. (ජයවර්ධනපුර), එම්.එෂ්. (බෙඩිං), ක්ලීකාචාර්ය ජනමාධ්‍ය අධ්‍යාපනාංශය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය.

සමාජ විග්‍රහ

විමර්ශිත සංග්‍රහය

REFEREED JOURNAL

පළමු කාණ්ඩය, සයවන වෙළුම - 2021

ISSN 2756-925X (e-ISSN)

ISSN 2362-0978 (print ISSN)

ISSN 2756-925X

ISSN 0236-2090



9 772756 925005 9 770236 209782



This work is licensed under a [Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License](#).

දැනුම වෙත ප්‍රවේශ වීමේ සීමා අතිතුම්කාය සඳහා ලොව බොහෝ ගාස්ත්‍රාලයිය ප්‍රකාශන සම්පූද්‍යයික ප්‍රකාශන අයිතිය පිළිබඳ නොතික ආකෘතියෙන් විකල්ප ආකෘතියක් වන පොදු නිර්මාණ බලපත්‍ර ක්‍රමයට සංතුමණය වී / වෙමින් ඇත. මේ අනුව විවාරාත්මක දැනුමට විවෘත ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් “සමාජ විග්‍රහ” විමර්ශිත සංග්‍රහය, නිකුත් වන්නේ ඉහත පොදු නිර්මාණ බලපත්‍රය යටතේය.

ලිපි විමර්ශක මණ්ඩලය

ජ්‍යෙෂ්ඨ මූලාසන මහාචාර්ය ජ්‍යෙෂ්ඨක්මාර ද සිල්වා, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ
විශ්වවිද්‍යාලය

මහාචාර්ය ගර්සානා හනිගා, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
මහාචාර්ය එන්ඩ්නී ලියනගේ, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
මහාචාර්ය ඉරේජා එම්. ලක්ෂ්මන්, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය දිලේරුක්ස් අබේසිංහ, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය එම්.වී.එම්. මහිස්, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ජගත් බණ්ඩාර පතිරේ, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය තරින්දි උදාලාගම, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ඕම්ලා පෙරේරා, ගුගේල විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය

ප්‍රකාශනය

සමාජ විද්‍යා අධ්‍යාපනාංශය

කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ-03

දුරකථනය/තැක්ස්: 011-2500452

විද්‍යාත් තැපෑල: samajavigraha@soc.cmb.ac.lk

වෙබ් අඩවිය: <https://arts.cmb.ac.lk/sociology/>

සාරසංක්ෂේපය

මෙම අධ්‍යානය පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ස්ව අභිමානයට සමාජ මාධ්‍ය බලපාන ආකාරයයි. සමාජ මාධ්‍ය රුප ස්ව අභිමානයට විශාල බලපෑමක් ඇති කරයි. කෙසේ වෙතත්, වැඩිහිටියන් හා නව යොවුන් වියේ දරුවන් අතර ඇති එක් ප්‍රධාන වෙනසක් නම්, නව යොවුන් වියේ දරුවන් තම ජීවිතයේ වඩාත්ම අවධානමට ලක්විය හැකි හා සංවේදී කාල පරිවෙශ්දයකට මූහුණ දී සිටිමයි. මෙම අධ්‍යානය සඳහා, නව යොවුන් වියේ ස්ව අභිමානයට සමාජ මාධ්‍යයෙන් සිදුවන බලපෑම අධ්‍යානය කිරීමට සම්ක්ෂණ ක්‍රමය හාවිත කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 10 කින් 12 ග්‍රෑන්ඩේ සිසුනු 100 ක්, එනම් ගිණුවියේ 50 ක් සහ ගිණුයේ 50 ක් (වයස අවුරුදු 18) මෙම පර්යේෂණයට සහභාගි වූහ. පර්යේෂකයා සම්භාවිතා නියදී ක්‍රමයක් වන සරල අභුතු නියදී ක්‍රමය හාවිත කළේය. පුරුෂනාවලිය ප්‍රකාශ 15 කින් සමන්විත වය. "තදින්ම එකග නොවීම" සිට "තදින්ම එකග වීම" දක්වා කරුණු හතරක පරිමාණයෙන් ඔවුන්ගේ එකගතා මට්ටම දැක්වීමට ගිණුයන්ට පැවසුහ. අධ්‍යානයේ අරමුණු වියේ, ආකර්ෂණීය මාධ්‍යක් ලෙස සමාජ මාධ්‍යවල ඇති වැදගත්කම අධ්‍යානය කිරීම, නව යොවුන් වියේ පසුවන අය ඔවුන්ගේ ගරීරය සමාජ මාධ්‍යවල දකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සංසන්දනය කරන්නේ කෙසේද යන්න තෝරුම් ගැනීම සහ පරිපූර්ණ ගරීරයක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍යවලින් නව යොවුන් වියේ අයට ඇති කරන පිචිනය අධ්‍යානය කිරීමයි. එසේම අධ්‍යාන ගැටලු වූයේ ආකර්ෂණීය හා විළාසිතාවන් පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් සමාජ මාධ්‍ය කුළ තිබේද? බර අඩු කර ගැනීම සඳහා යොවනයන්ට සමාජ මාධ්‍යයෙන් පිචිනයක් එල්ලවන්නේද? යොවනයන් ඔවුන්ගේ ගරීරය සමාජ මාධ්‍යවල දකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සංසන්දනය කරනවාද? යන්නයි. අධ්‍යාන ප්‍රතිඵල අනුව සමාජ මාධ්‍ය නව යොවුන් වියේ ස්ව අභිමානයට විශාල බලපෑමක් ඇති කරන බවත් යොවනයන් ආකර්ෂණීය හා විළාසිතාමය දේ තෝරුම් ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරන බවත් අවබෝධ වය. නව යොවුන් වියේ පසුවන්නන් වැඩි පිරිසක් ඔවුන්ගේ ගරීර ගැන සැහීමකට පත් නොවන බව අධ්‍යානයෙන් හෙළි වී ඇති අතර එමගින් යොවනයන්ගේ ස්ව අභිමානයට සමාජ මාධ්‍ය සංණාත්මක බලපෑමක් ඇති කරයි යන නිගමනයට එළඹිය හැකිය.

පමුබ පද: අන්තර්ජාලය, නව යොවුන් විය, ගරීර ප්‍රතිරුපය, ස්ව අභිමානය, සමාජ මාධ්‍ය

01. හැඳින්වීම

මිට වසර ගණනකට පෙර බොහෝ යොවනයන් පැවතුම් ඔවුන්ගේ විරයා හෝ ආදර්ශමත් වරිතය තම මව, පියා, සහෝදරයා, සහෝදරිය හෝ කිසියම් සුරුංගනා කතාවක වරිතයක් බවයි. මෙම “විරයන්” දරුවන්ගේ හැසිරීම සහ හැඳිම කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ අතර දෙම්විජියෝ තම දරුවාගේ ජ්වන දර්ශනය හැබූ ගස්වන්නේ කුවුරුන්ද යන්න ගැන සැලකීමෙන් වූහ. වර්තමානයේ බොහෝ යොවනයන්ට තමන්ගේ ම පරිගණක සහ නිමක් නැති අන්තර්ජාල ප්‍රවේශයක් ඇත. මවුහු පෙර සිටි මිනැම පරම්පරාවකට වඩා දිනපතාම සමාජ මාධ්‍යකට තිරාවරණය වෙති. මෙයින් අදහස් කරන්නේ නව යොවුන් වියේ දරුවන් තම පවුලේ අය හා මිතුරන්ට වඩා අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පවුලේ බලපෑමට හෝ පාසලේ බලපෑමට වඩා සමාජ මාධ්‍ය බලපෑම වැදගත් වී ඇත. නව යොවුන් විය යනු මිනිසුන්ගේ ජීවිතයේ සුවිශේෂී අනනුතාවයක් ගොඩනැගීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වන කාල පරිවේශේදයක් බව මතක තබා ගැනීමෙන්, නව යොවුන් වියේ දී සමාජ මාධ්‍ය විශාල කාර්යාලයක් ඉටු කරමින් තිබෙන බව අප දැනුගත යුතුය. වැඩිහිටියන් බොහෝ විට කනස්සල්ලට පත්වන්නේ තම දරුවන් අන්තර්ජාලයෙන් හදා ගන්නා විරයන්ට පරිපූර්ණ ආදර්ශයක් තොවීම ගැන ය. හෝරෝන් වෙනස්වීම් නව යොවුන් වියේ හැසිරීම, ස්ව අභිමානය කෙරෙහි බලපාන බව පර්යේෂණවලින් හෙළිව තිබේ. නව යොවුන් වියේ දරුවන් මුහුණ දෙන දුෂ්කරතා තේරුම් ගැනීම ඉතා වැදගත් ය. වර්ධනය වෙමින් පවතින ගීරයකට සහ මනසට අවශ්‍ය යථාර්ථවාදී තොවන “පරමාදර්ශී” රුප ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් සමාජ මාධ්‍යයන්ගෙන් පිඩිනයක් එල්ල වේ.

“සමාජ මාධ්‍ය යනු වවන, පින්තුර, දැකු සහ ගුවන බහුමාධ්‍ය මිග්‍රෑස්යක් හාවිත කරමින් මිනිසුන් නිදහස් මුවුන්ගේ ජීවිත පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම සහ සාකච්ඡා කරන අන්තර්ජාල වෙබ් අඩවි හෝ වේදිකා වේ” (Curtz, 2013). “සමාජ මාධ්‍ය යනු තොරතුරු, අදහස්, පණ්ඩුව සහ විඛියේ වැනි අන්තර්ගතයන් බෙදාහදා ගැනීම සඳහා ජාල, ප්‍රජාවන් සහ සාම්භ්‍යිකයන් නිර්මාණය කිරීම සඳහා මිනිසුන් හාවිත කරන විවිධ ආකාරයේ මාර්ගත සන්නිවේදනයක් ලෙස ද වටහාගත හැක” (ලොකුමාන්තාගේ, 2021). මෙම අර්ථ දැක්වීමෙන් කරුණු දෙකක් කැපී පෙනෙන්: 1. සමාජ මාධ්‍යවලට සබඳ සන්නිවේදනය ඇතුළත් විය යුතුය, සහ 2. සමාජ මාධ්‍ය රඳා පවතින්නේ පරිකීලකයා විසින් ජනනය කරන ලද අන්තර්ගතයන් මත ය යන්නයි. සාමාන්‍ය වෙබ් අඩවි සහ බිලොග්, සමාජ මාධ්‍ය ලෝකයට ඇතුළත් තොවන්නේ මේ තිසා ය. මෙම වෙබ් අඩවිවලට පළ කළ හැක්කේ ඇතැම් පුද්ගලයින්ට පමණක් වන අතර, උඩුගත කරන (Upload) අන්තර්ගත වර්ග සඳහා සැලකිය යුතු සීමාවන් තිබේ. මෙම නිර්වචනය හාවිත කරමින්, සමාජ මාධ්‍ය යනු Whatsapp සහ Viber වැනි පණ්ඩුව යෙදුම්, Facebook සහ Linkedin වැනි පැතිකඩ් පදනම් කරගත් වේදිකා, Youtube වැනි විඛියේ ද්වාර සහ Gmail වැනි ප්‍රථම් පරාසයක දේවල් බව අපට තේරුම් ගත හැකිය.

1.1 නව යොවුන් විය (Adolescence)

නව යොවුන් විය යනු ලමා විය හා වැඩිහිටි විය අතර සංකාත්ති කාල පරිචීතේදයකි. මෙම කාල පරිචීතේදය තුළ ලමයින් ඔවුන්ගේ ගාරීරික පෙනුමෙන් වැඩිහිටියන් මෙන් පෙනෙන්නට පතන් ගෙන වැඩිහිටි භූමිකාවන් සඳහා සූදානම් වෙතින් සිරිය ද එම ගනුදෙනුව පෙනෙන ආකාරයට වඩා සංකීරණ ය. මෙම කාල පරිචීතේදය තුළ ලමයි ස්ව අනන්තතාවය සෙවීම අරඹන අතර, ඔවුහු කවුරුන්ද යන්න සහ ඔවුන් අයිති කොහොට ද යන්න සෞයා ගැනීමට සහ පෙනුම අනුව තීරණ ගැනීමට උත්සහ කරති. වැඩිහිටිභාවයට මාරුවීමේ දී, ලමයි නිරන්තරයෙන් ආදර්ශයක් සෞයිති, ඇසුරු කිරීමට කෙනෙකු සෞයිති.

නව යොවුන් විය සඳහා වඩාත් නිවැරදි හා සම්පූර්ණ අර්ථ දැක්වීම තෝමස් පී. ගල්ලොටා සහ ජේරල්ච් ආර්. ඇච්මිස් (Thomas P. Gullotta and Gerald R. Adams) විසින් රචිත “නව යොවුන් වියේ වර්යා ගැටුපු පිළිබඳ අත් පොත” (Handbook of Adolescent Behavioral Problems) හි සෞයා ගන්නා ලදී. ඔවුන් නව යොවුන් විය අර්ථ දැක්වූයේ “නව යොවුන් විය, වැඩිවියට පැමිණීමත් සමග ආරම්භ වන අතර පුද්ගලයා වැඩිහිටි අයිතිවාසිකම්, වගකීම් සහ පවුල, නීතිය, සමාජය සහ වෙනත් අයගේ පිළිගැනීම ලබා ගන්නා විට අවසන් වේ යනුවෙනුයි.” “මෙම අහියෝගාත්මක සංවර්ධන අවධිය වැඩිවිය පැමිණීමත් ආරම්භ වන අතර එය කාල පරිචීතේද තුනකට බෙදිය හැකිය. ඒ මුළ (වයස අවුරුදු 12 සිට 14 දක්වා), මැද (වයස අවුරුදු 15 සිට 16 දක්වා) සහ නව යොවුන් විය (වයස අවුරුදු 17 සිට 19 දක්වා සහ ඉන් මධ්‍යිකට) ලෙසයි” (Richter, 1997).

1900 ගණන්වල මූල් හාගයේ දී ක්ලාක් විශ්වවිද්‍යාලයේ සිග්මන්ඩ් ග්‍රොසිඩ් නව යොවුන් විය පිළිබඳ පළමු මනොවිකිත්සක දරුණාය ලබා දීම සිත්ගන්නා කරුණකි. තවදුරටත්, ග්‍රොසිඩ්ගේ දියණිය ඇනා නව යොවුන් විය පිළිබඳ අදහස ප්‍රවර්ධනය කළාය. මේට වසර සියයකට වඩා වැඩි කාලයකට පෙර නව යොවුන් වියේ දරුවත් පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ ආරම්භ කර ඇතත්, නව යොවුන් විය පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීමක් සැපයීම, මෙම කාල පරිචීතේදයේ නිශ්චිත ආරම්භය හා අවසානය සහතිවුහන් කිරීම මිනිසුන්ට තවමත් අහියෝගයක් වී තිබේ. සාමාන්‍ය පුද්ගලයෙකුට නව යොවුන් විය පිළිබඳ සීමිත දැනුමක් ඇති අතර සැම මිනිසෙකුගේම ජීවිතයේ මෙම සුවිශේෂී අවධියේ වැදගත්කම නොසලකා හැරේ. නිරන්තර මනොහාවය වෙනස් වන විට, හෝමෝන වෙනස්කම්, ගරීරයේ වෙනස්වීම්, ලිංගිකත්වය සහ තවත් බොහෝ වෙනස්කම් යොවනයට මුළ පුරුහි, නව යොවුන් විය තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා බොහෝ මාරුගෝපදේශ පොත් ලියා ඇතත්, වැඩිහිටියන්ට පවා නව යොවුන් විය තේරුම් ගැනීමට සහ සහාය දීමට පහසු තැත. ස්ව අහිමානය, නින්දේ ගුණාත්මකභාවය, ගරීර ප්‍රතිරුපය, විත්තවේගී ප්‍රකාශනය, කාංසාව සහ මානසික අවපිඛනය සහ තවත් බොහෝ දේ සමග සමාජ මාධ්‍ය සහ සංඛතික මාධ්‍ය අතර ඇති බලපැමූ හා සම්බන්ධය විවිධාකාර සරාරා ලිපි සහ පර්යේෂණ අධ්‍යයන සමාලෝචනය කිරීමෙන් පැහැදිලි වේ.

1.2 ස්ව අහිමානය (Self-Esteem)

වෙබ්සේටර් ගබඳ කෝෂයට අනුව ස්ව අහිමානය යනු “මබට සහ ඔබේ හැකියාවන්ට ගරු කිරීම පිළිබඳ හැඟීමක්” හෝ ස්ව අහිමානය පිළිබඳ පූර්ණ අර්ථ දැක්වීමට අනුව “තමා කෙරෙහි විශ්වාසය හා තාප්තිය” වේ. මතෙක් විද්‍යාව හා සමාජ විද්‍යාව තුළ ස්ව අහිමානය අර්ථ දැක්වෙන්නේ ආත්මිය ඇගයීම සහ තමා විසින්ම විනිශ්චය කිරීම ලෙස ය. ඇමරිකානු මතෙක් විද්‍යාඥයකු වන ඒවුහම් හැරල්ඩ් (Abraham Harold Maslow) 1943 දී මැස්ලෝවිතේ අවශ්‍යතා දුරාවලිය නිර්මාණය කළේය. සැම මිනිසේකුටම ස්ව අහිමානය හා ආත්ම ගෞරවය තිබිය යුතු බව මැස්ලෝ ප්‍රකාශ කළේය. මිනිසුන් සමාජය තුළ ක්‍රියා කරන අතර ප්‍රතික්‍රියා කරන බැවින්, අන් අයගේ පිළිගැනීමට හා අය කිරීම ලැබේමට ඔවුනට ආගාවක් ඇත. අඩු ස්ව අහිමානයක් ඇති පුද්ගලයින්ට බොහෝ විට අන් අයගේ ගෞරවය හා අවධානය අවශ්‍ය බව මැස්ලෝ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය අවධානය හා ගෞරවය ලැබුණ ද ඔවුන් අභ්‍යන්තරව කුවරුන්දැයි පිළිගන්නා තෙක් ඔවුන්ගේ ස්ව අහිමානය ගොඩනගා ගැනීමට හැකි නොවේ. ඔහුගේ “මානව අහිප්‍රේරණය පිළිබඳ ත්‍යාය” (Theory of Human Motivation) තම් ලිපියට අනුව, ස්ව අහිමානය මිනිසුන්ට ජීවිතයට වැඩි විශ්වාසයකින්, කරුණාවෙන් හා සුබවාදීව මුහුණ දීමට ඉඩ සලසයි. එමගින් ඔවුන්ගේ අරමුණු කරා පහසුවෙන් ලාඟා විය හැකිය.

නව යොවුන් විය යනු යොවනයන් නිරන්තරයෙන් අනනුතාවය සහ පිළිගැනීම අපේක්ෂා කරන අවධියකි. පෙර සඳහන් කළ පරිදි, ස්ව අහිමානය විත්තවේගිය සෞඛ්‍යයේ වැදගත්ම අංගයකි. ලෘෂන්ගේ සෞඛ්‍යය පිළිබඳ විශ්වකෝෂය (Encyclopedia of Children's Health) පැහැදිලි කරන පරිදි ඉහළ ස්ව අහිමානයක් ඇති නව යොවුන් දරුවන්ට ගැටුම් හැසිරවීම සහ මිතුරන් ඇති කර ගැනීම පහසු ය. අඩු ස්ව අහිමානයක් ඇති යොවනයන්ට ගැටුපු සමග කටයුතු කිරීම අපහසු වන අතර ඕනෑම වඩා ස්වයා විවේචනයට ලක්වන අතර, උදාසීන, මානසික අවශ්‍යිත්‍යකට පත්විය හැකි ය. ඔවුන් අලුත් දේවල් අත්හදා බැලීමට පසුබට විය හැකි ය, තමන් ගැන නිශ්චාත්මකව කරා කළ හැකි ය, පහසුවෙන් කළකිරීමට පත්විය හැකි ය, බොහෝ විට තාවකාලික ගැටුපු ස්ථීර තත්ත්වයන් ලෙස දැකියි. ඔවුහු තමන් ගැනන් ඔවුන්ගේ ජීවිතය ගැනන් අසුබවාදීව සිතති. නව යොවුන් වියේ ස්ව අහිමානය ඉහළම වන්නේ ඔවුන් තම “පරමාදරුයි” වරිතය වීමට කැමති විට ය. එම පුද්ගලයා ඔවුන්ගේ දෙම්විඡියන්ගෙන් හෝ ඕනෑම සමාජ මාධ්‍යයක දකින පුද්ගලයෙකු විය හැකිය.

1.3 සමාජ-මිනුම් ත්‍යාය (Sociometer theory) සහ ස්ව අහිමානය

සමාජ-මිනුම් ත්‍යාය යෝජනා කරන්නේ ස්ව අහිමානය යනු තමන්ට සාපේක්ෂව වටිනාකමක් ඇති බවත් අනෙක් පුද්ගලයින් විසින් සමාජමය වශයෙන් පිළිගන්නා බවත් මිනිසුන් වටහා ගන්නා ස්වරුපයේ මතෙක්විද්‍යාත්මක මිනුමකි. මෙම ත්‍යායාත්මක දරුණය ප්‍රථම වරට මාර්ක් ලියරි විසින් 1995 දී භාජන්වා දෙන ලදී. පසුව එය කිරීක්පැලික් සහ එලිස් විසින් පුළුල් කරන ලදී. ලියරිගේ පර්යේෂණයන්හි දී, සමාජීය මිනුම්කරුවෙකු ලෙස ස්ව අහිමානය පිළිබඳ අදහස ගැඹුරින් සාකච්ඡා කෙරේ. මෙම ත්‍යාය නිර්මාණය කරන ලද්දේ මතෙක් විද්‍යාත්මක සංසිද්ධියකට ප්‍රතිචාරයක් වශයෙනි, එනම් සමාජ හැඟීම්, අන්තර් හා පෙන්ද්ගලික හැසිරීම්, ස්වයා පක්ෂග්‍රාහීත්වය සහ

ප්‍රතික්ෂේප කිරීමට දක්වන ප්‍රතිත්තියා අනුවය. මෙම න්‍යාය මත පදනම්ව, ස්ව අභිමානය යනු සමාජ සම්බන්ධතා සහ අන්‍යායන් ගේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම අධික්ෂණය කරන මිනුමකි. සමාජ-මිනුම න්‍යායේ ප්‍රධාන සංකල්පය තම්, ස්ව අභිමානය පද්ධතිය පුද්ගලයෙකුගේ වර්තමාන හා ඉදිරියට එන සම්බන්ධතාවල ගුණාත්මකභාවය මැනීම සඳහා මිනුමක් ලෙස ක්‍රියා කිරීමයි. තවද මෙම ස්ව අභිමානය මැනීම, සම්බන්ධතා ඇගයීම අනුව මෙම සම්බන්ධතා වර්ග දෙක තක්සේරු කරයි. පුද්ගලයා අතෙක් පුද්ගලයින් සමග දරන සබඳතා දෙස බලා අගය කළ හැකි ආකාරය මෙයයි. පුද්ගලයෙකුගේ සාපේක්ෂ අගය කිරීම සංකාත්මක ලෙස වෙනස් වන්නේ තම්, සාපේක්ෂ අවප්‍රමාණය අත්විදිනු ඇත. සමාජ-මිනුම න්‍යායට අනුව ස්ව අභිමානයේ දැකිය හැකි ස්වරුප 04 කි.

- **රාජ්‍ය ස්ව අභිමානය (State Self-esteem)** පුද්ගලයාගේ වර්තමාන සම්බන්ධතා ඇගයීමේ මට්ටම මැන බලන අතර ක්ෂණික තත්ත්වය තුළ වෙනත් පුද්ගලයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද සහ බැහැර කරන ලද පුද්ගලයාට පිළිගැනීමට හා ඇතුළත් කිරීමට ඇති හැකියාව තක්සේරු කරයි.
- **ගතිග්‍රණ ස්ව අභිමානය (Trait Self-esteem)** යනු සමාජ තත්ත්වයක් තුළ පුද්ගලයෙකු පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කොතරම් දුරට ඉඩ ඇත්ද යන්න පිළිබඳ මිනුමකි.
- **ගෝලීය ස්ව අභිමානය (Global Self-esteem)** යනු පුද්ගලයෙකු පිළිබඳව විවිධ ජාතින්, ජනවර්ග සහ ප්‍රජාවන් පැවසිය හැකි ගෝලීය දෘශ්‍රිය තක්සේරු කිරීමට පුද්ගලයෙකු ඉදිරිපත් කරන ස්ථාවර, අභ්‍යන්තර ස්ව අභිමානයකි.
- **වසම්-විශේෂිත ස්ව අභිමානය (Domain specific Self-esteem)** යනු පුද්ගලයෙකුගේ ස්ව අභිමානය වෙනස් කළ හැකි සමාජ, ගාස්ත්‍රීය හා මලළ ක්‍රිඩා වැනි තමන්ගේ ජයග්‍රහණ පරික්ෂා කරන මිනුමකි.

02. නව යොවුන් වියේ දී ස්ව අභිමානය කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම

විකාගේ විශ්වවිද්‍යාලයේ පාරිභෝගික පර්යේෂණ සගරාවේ (Journal of Consumer Research) ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, වෙළඳ දැන්වීම නව යොවුන් දරුවන්ගේ ස්ව අභිමානයට බලපාන බව ඔප්පු වී ඇත. අන්තර්ජාලය පුරා වෙළඳ දැන්වීම නිරමාණය කර ඇත්තේ නරඹන්නාට යම් ආකාරයකින් සිතීමට හෝ දැනීමට සලස්වන අයුරිනි. “Institute Pluridisciplinaire Hubert Curien” ආයතනයේ ප්‍රංශ පර්යේෂකයෝ 2013 දී ඒලොස් වන් (Plos One) හි පළ කළ ලිපියක, Facebook වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල මිනිසුන් වැඩි කාලයක් ගත කරන අතර, එහි දී තමන් අන් අය සමග සංසන්ධ්‍යය කරන විට මුළුන් මානසික අවපිචිනයට පත් වන බව සඳහන් කර ඇත. පරිදිලකයෙකුගේ පවුල, මිතුරන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඔහුගේ හෝ ඇයගේ ස්ව අභිමානයට බලපායි. “සමාජ මාධ්‍ය වේදිකා සැබැඳූ ජීවිතය ඉදිරිපත් නොකරයි, ජීවා පුද්ගලයෙකුගේ හොඳම අනුවාදය නියෝජනය කරයි. මේ සියලුල මනසේ තබාගෙන සිටින මිනිසුන්ට ඒවා යථාරථවාදී නොවන දෙයක් සමග සංසන්ධ්‍යය කිරීමේ අභිලාභය සහ නොපවතින දෙයක් මෙන් පෙනීමේ අභිලාභය ඇත” (Kross, 2013).

ස්ව අහිමානය සහ මානසික අවපිඩනය හා කාංසාව වැනි රෝග ලක්ෂණ එකිනෙකට සම්පත් බැඳී ඇත. බන්යායි සහ වෙනත් අය විසින් කරන ලද අධ්‍යායනවල විවිධ සාම්පල නිරික්ෂණය කරන අතරතුර මෙම සම්බන්ධතාවය පරික්ෂා කළ හැකිය. වුවිස් සහ ස්කොට් (2016) විසින් කරන ලද පර්යේෂණය නිගමනය කළේ සමාජ මාධ්‍යවල වැඩි හාවිතය අඩු ස්ව අහිමානය හා විශේෂයෙන් මානසික අවපිඩනය සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති බවයි.

සම්මානලාභී කතුවරයකු සහ තායකත්වය සහ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් විශේෂයුයකු වන ක්ලේයාර් මිස්කොක් (Claire Mysko) පැහැදිලි කළේ, “සමාජ මාධ්‍ය අඩු ස්ව අහිමානයකට හේතුවක් නොවුවත්, එයට දායක වීමට අවශ්‍ය සියලු අංග තිබේ” යනුවෙනි. තරුණයන් බොහෝ විට සමාජ මාධ්‍ය පිටුවලට නිරාවරණය වන්නේ ඔවුන්ගේම හැකියාවන් සහ පෙනුම ප්‍රශ්න කිරීමට සහ යථාර්ථවාදී නොවන ජ්වන රටාවන්ගේ ජායාරූප සම්ගිති. Common Sense Media හි වාර්තාවකට අනුව නව යොවුන් වියේ දරුවන් දිනකට පැය 9 ක් පමණ සමාජ මාධ්‍ය හාවිත කරයි. සමාජ ජාලකරණය යොවනයන්ගේ ජිවිතයේ වැදගත් අංගයක් බවට පත්ව ඇති බවත්, තම අදහස් ප්‍රකාශ කිරීමට හා නියෝජනය කිරීමට මාර්ගයක් බවත් දැන සිටීම, එයට හේතු විය හැකිය. එසේ වුව ද, නව යොවුන් වියේ පසුවන මිතුරන්, කැමැති ජායාරූප සහ වඩා භෞද්‍ය ගරීර ඇති වෙනත් පරිදිලකයින් නිරික්ෂණය කළ විට, අනෙක් අයට සාපේක්ෂව සංසන්දනය කිරීමට යාමෙන් ඔවුන්ගේ ස්ව අහිමානයට හානිකර විය හැකිය. යොවනයන් තම ද්වසේ වැඩි කාලයක් සමාජ මාධ්‍ය සඳහා වැය කරන බැවින්, සෙසු සම වයසේ මිතුරන්ට සහ පවුලේ අයට කෙටි පණ්ඩිව්‍ය යැවීම, මෙම අන්තර්වියා අතරතුර, වෙනත් හා අදහස් දැක්වීම් තරුණයන්ගේ ස්ව අහිමානය ඉහළ නැංවීමට හෝ පහත් කිරීමට හැකි වේ. සමාජ මාධ්‍යවල වැඩි කාලයක් ගත කරන නව යොවුන් වියේ පසුවන්නන් වෙනත් පරිදිලකයින් සමඟ සැසැදීම නිසා කාංසාව සහ අඩු ස්ව අහිමානය ඇති විමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

යොවනයන් තුළ ස්ව අහිමානය අඩු වීමේ දී දැකිය හැකි ලක්ෂණ

- (1) මිතුරන්ගෙන් ඉවත් වීම
- (2) දුර්වල සනීපාරක්ෂාව හෝ පෙනුම ගැන සැලකිලිමත් නොවීම
- (3) නව සමාජ සමුහයක් වෙනුවෙන් භෞද මිතුරන් අතහැර දැමීම
- (4) ඕනෑධ්‍ය වඩා නිදාගැනීම
- (5) ආහාර පුරුදු වෙනස් කිරීම
- (6) බලාපොරොත්තු රහිත හැරීම
- (7) සියලුව් තසාගැනීම් පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම

සාමාන්‍ය මිනිසේකු නිරන්තරයෙන් විවිධ පුද්ගලයින් සමඟ සංසන්දනය වෙයි. මිනිසුන් ඔවුන්ගේ වටිනාකම, ආකර්ෂණීය බව සහ ගාරීක පෙනුම විනිශ්චය කරයි. අප ජ්වන් වන්නේ 21 වන සියවසේ තාක්ෂණය හා මාධ්‍ය පහසුවෙන් ප්‍රවේශ විය හැකි කාල පරිවිශේෂයක් වන අතර මාධ්‍ය බලපෑමෙන් අපව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගත හැකි ක්‍රමයක් නොමැත. ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක සහ නිමක් නැති අන්තර්ජාල ප්‍රවේශය හාවිත කිරීමේ වරප්‍රසාදය සමහර විට අප සිතනවාට වඩා හානියක් කළ හැකිය.

මාධ්‍ය භාවිතය නින්දේ ගුණාත්මකභාවය සමග සම්බන්ධ වී ඇති අතර, එය මානසික අවපිචනය හා කාංසාව ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරයි, විශේෂයෙන් නව යොවුන් වියේ දී නිසි වර්ධනය සඳහා නින්ද ඉතා වැදගත් වේ. රෝ අමතරව, සමාජ මාධ්‍ය නිතර භාවිත කිරීම ඉහළ මට්ටමේ මානසික අවපිචනය හෝ මානසික අවපිචන රෝග ලක්ෂණ සමග සම්බන්ධ වී ඇති අතර, ඒවා බොහෝ දුරට තාක්ෂණය හා මාධ්‍ය බහුකාර්යයන් කෙරෙහි ඇති කාංසාව සහ යැපීම කෙරෙහි කෙයෙශ්‍යි. Crocker & Brummelman (2018) විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ගරීර ප්‍රතිරූපය (Body Image) හරහා ඉහළ මට්ටමේ මානසික අවපිචන රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ස්ව අහිමානය සහ සමාජ මාධ්‍ය භාවිතය අතර සම්බන්ධයක් ඇති බවයි. ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ප්‍රහවයන්හි ඕනෑවට වඩා ලිංගික හා ඒකාකාති ස්ත්‍රී පුරුෂ රුප බොහෝ විට ඉහළ මට්ටමේ ගරීර ප්‍රතිරූප අත්ථේතියට තුළු දීම නිසා පැහැදිලිවම ඉහළ මට්ටමේ මානසික අවපිචනයට සම්බන්ධ වී ඇති බව පෙනේ. මෙම සියලු සාධක නව යොවුන් වියේ දරුවන්ගේ ස්ව අහිමානය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.

"සමාජ මතොවිද්‍යාත්මක පර්යේෂණ බොහෝ දුරට අවධානය යොමු කර ඇත්තේ ස්ව අහිමානයේ අංශ දෙකක් කෙරෙහි ය: ඒ ස්ව අහිමානයේ මට්ටම සහ ස්ව අහිමානයේ අස්ථ්‍රාවරත්වයයි. මෙම පර්යේෂණයන්ගෙන් වැඩි ප්‍රමාණයක් අවධානය යොමු කර ඇත්තේ ස්ව අහිමානයේ මට්ටම කෙරෙහිය" (Crocker & Brummelman, 2018). "ස්ව අහිමානයේ අස්ථ්‍රාවරත්වය යනු පුද්ගලයන් තුළ ස්ව අහිමානය උච්චාවචනය වන තරමයි" (Kernis, 2005). රෝසේන්බර්ග් (1986), පුද්ගලයා තුළ ස්ව අහිමානයේ උච්චාවචනයන් වර්ග දෙකක් හඳුනා ගනී. ඒ මූලික අස්ථ්‍රායිතාව හා බැරෝම්තික අස්ථ්‍රායිතාවයි. මූලික අස්ථ්‍රායිතාව යනු පුද්ගලයාගේ ස්ව අහිමානයේ මට්ටමවල සෙමින් හා දිර්ස කාලයක් තුළ සිදුවන විභවතාවයන් ය. තිද්සුනක් වශයෙන්, නව යොවුන් වියේ දී ස්ව අහිමානය අඩු වන බව පෙන්වා දී ඇති අතර පසුව එය නව යොවුන් වියේ දී සෙමින් හා ක්‍රමයෙන් නැවත ඉහළ යා හැකිය (Harter & Whitesell, 2003). බැරෝම්තික උච්චාවචනයන් රෝ වෙනස්ව, කෙනෙකුගේ එදිනේදා ධනාත්මක හා නිශේධාත්මක අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස ස්ව අහිමානයේ කෙටි කාලීන පුද්ගල උච්චාවචනයන් පිළිබැඳු කරයි. රෝසේන්බර්ග් (1986) තරක කළේ නව යොවුන් වියේදී එවැනි බැරෝම්තික උච්චාවචනයන් විශේෂයෙන් පැහැදිලි වන බවයි.

Facebook යනු ගිණුම් බිලියනයකට වඩා ඇති ලොව විශාලතම සමාජ මාධ්‍ය වේදිකාව වන අතර පරිඹිලකයින්ගෙන් අඩුව වඩා දිනපතා භාවිතයට එක් වේ. Whatsapp හා Instagram යනු මිලියන 400 ක මාසික ක්‍රියාකාරී පරිඹිලකයින් සිටින දැවැන්ත සමාජ ජාලයකි. එහෙත්, Facebook, Whatsapp සහ Instagram සමග අන්තර්සඛඛතා පැවත්වීම ශ්‍රී ලංකාවේ නව යොවුන් දරුවන්ගේ ස්ව අහිමානයට (Self-Esteem) බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නැත.

මෙම අධ්‍යයනයේ අරමුණු වියේ, ආකර්ෂණීය මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍යවල ඇති වැදගත්කම අධ්‍යයනය කිරීම, නව යොවුන් වියේ පසුවන අය ඔවුන්ගේ ගිරිය සමාජ මාධ්‍යවල දකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සංස්ක්‍රිතය කරන්නේ කෙසේද යන්න තෝරුම් ගැනීම සහ පරිපූරණ ගිරියක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍යවලින් නව යොවුන් වියේ අයට ඇති කරන පිචිනය අධ්‍යයනය කිරීමයි. එසේම අධ්‍යයන ගැටලු වූයේ ආකර්ෂණීය හා විලාසිතාවන් පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් සමාජ මාධ්‍ය තුළ තිබේ ද? බර අඩු කර ගැනීමට යොවනයන්ට සමාජ මාධ්‍යවලින් පිචිනයක් දැනෙනවා ද? යොවනයන් ඔවුන්ගේ ගිරිය සමාජ මාධ්‍යවල දකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සංස්ක්‍රිතය කරනවා ද? යන්නයි.

03. පර්යේෂණ ක්‍රමවේදය


නව යොවුන් වියේ ස්ව අනිමානයට සමාජ මාධ්‍ය බලපෑම අධ්‍යයනය කිරීමට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයන් යටතේ සම්ක්ෂණ ක්‍රමය භාවිත කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ තොරුගත් පාසල් 10 කින් 12 ශේෂියේ සිසුන් 100 ක්, එනම් දිෂ්‍යයාවියේ 50 ක් සහ දිෂ්‍යයේ 50 ක් (වයස අවුරුදු 18) ලෙස මෙම පර්යේෂණයට සහභාගි වූහ. සැම පාසලකම අවශ්‍යතා විශ්ලේෂණය කිරීමෙන් පසුව, මෙම පාසල් පර්යේෂණයේ කොටස්කරුවන් වීමට වැඩි කැමැත්තක් දැක්වූ අතර, විශිෂ්ට සේවා පරිසරයක් සැපයීම සහ සම්ක්ෂණය බැරුම් ලෙස සලකා සිසුන් උනන්දු කර හැකි තරම් අවංකව පිළිතුරු සැපයීය. එසේම තොරුගත් පාසල් සිසුන් සියලු දෙනා අන්තර්ජාල පහසුකම් සහිත සමාජ මාධ්‍ය භාවිත කරන අය වේ. පර්යේෂකයා සම්භාවිතා නියදි ක්‍රමයක් වන සරල අනුමු නියදි ක්‍රමය භාවිත කළේය. ප්‍රශ්නාවලිය ප්‍රකාශ 15 කින් සමන්විත විය. “තදින් එකග නොමිම” සිට “තදින්ම එකග වීම” දක්වා කරුණු හතරක පරිමාණයෙන් ඔවුන්ගේ එකගතා මට්ටම දැක්වීමට දිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ප්‍රශ්නාවලිය කොටස් තුනකට බෙදා ඇත. පළමු කොටස් වැදගත් තොරතුරු මූලාශ්‍රයක් ලෙස සමාජ මාධ්‍ය පිළිබඳ ප්‍රකාශ 4 ක් අඩංගු වේ (නිදිසුනක් ලෙස ආකර්ෂණීය හා විලාසිතාමය දේ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඉතා වැදගත් මූලාශ්‍රයකි). දෙවන කොටස් සිසුන්ට සමාජ මාධ්‍ය තුළ දකින යම් යම් දේ ගැන හැගෙන ආකාරය පිළිබඳ ප්‍රකාශ 8 ක් අඩංගු වේ (නිදිසුනක් ලෙස බර අඩු කර ගැනීමට සමාජ මාධ්‍යයෙන් මට පිචිනයක් දැනේ). තෙවන කොටස් සමාජ මාධ්‍ය බලපෑමේ අවශ්‍ය සියලු අංග ආවරණය කිරීම සඳහා අතිරේක ප්‍රකාශ 3 ක් ඇතුළත් වේ. නව යොවුන් වියේ පිරිමි ලුම්න් සහ ගැහැනු ලුම්න්ගේ ගිරියේ තෘප්තිය (Body Satisfaction) තීරණය කිරීම සඳහා මෙවලමක් ලෙස ස්වන්කාර්ඩ් පරිමාණය (Stunkard Scale) ලෙස හැදින්වන රුප ශේෂිගත කිරීමේ පරිමාණය (Figure Rating Scale) භාවිත කරන ලදී. රුප ශේෂිගත කිරීමේ පරිමාණය මනෝමිතික මිනුමකි, එය පුද්ගලයා තමා හෝ ඇය හඳුනා ගන්නේ කෙසේ ද යන්නත්, ඔවුන්ගේ හෝතික පෙනුම භරියටම වටහා ගන්නා ආකාරයක් පෙන්නුම් කරයි. මුලදී, අධික සිහින් වීමේ සිට අධික තරඟාකම දක්වා පරිමාණයෙන් පිරිමි හා ගැහැනු නවයක් සහිත පින්තුර නවයක් ඉදිරිපත් කරයි. සැම ප්‍රකාශයක් සඳහාම තුමානුකුල පින්තුර නවයකින් එකක් තොරා ගන්නා ලෙස පර්යේෂකයා සහභාගිවන්න්ගෙන් ඉල්ලා සිටියන.

04. ප්‍රතිඵල සහ සාකච්ඡාව

4.1 ආකර්ෂණීය හා විලාසිතාවන් පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් බවට සමාජ මාධ්‍ය පත්ව තිබේ ද?

ආකර්ෂණීය හා විලාසිතාමය දේ පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් ලෙස සමාජ මාධ්‍ය පත්ව තිබේ යන ප්‍රකාශයට ශිෂ්‍යාවන්ගෙන් 83% ක් සහ ශිෂ්‍යයන්ගෙන් 78% ක් “එකග වේ” හෝ “තදින්ම එකග වේ” යන්න තොරාගෙන ඇත. ශිෂ්‍යාවන්ගෙන් 75% ක් සහ ශිෂ්‍යයන්ගෙන් 68% ක් ආකර්ෂණීය හා විලාසිතාමය දේ පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් ලෙස ගේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය “එකග වේ” හෝ “තදින්ම එකග වේ” ලෙස තොරාගෙන ඇත. ගේස්බුක් වලට වඩා අඩු නමුත් කවමත් වැදගත් වන ඉන්ස්ට්‍රුමේ ශිෂ්‍යාවන්ගෙන් 65% ක් සහ ශිෂ්‍යයන්ගෙන් 57% ක් විසින් ආකර්ෂණීය හා විලාසිතාවන් පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් බව සනාථ කරයි. සමාජ මාධ්‍යවල මුළුන් දකින ජනප්‍රිය පුද්ගලයින් ආකර්ෂණීය හා විලාසිතාමය දේ පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් බව ශිෂ්‍යාවන්ගෙන් 82% ක් සහ ශිෂ්‍යයන්ගෙන් 66% ක් “එකග වේ” හෝ “තදින්ම එකග වේ” ලෙස තොරාගෙන ඇත.


ප්‍රස්තාර අංක-01: ආකර්ෂණීය හා විලාසිතාවන් පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් ලෙස සමාජ මාධ්‍ය ගැන සිතන අය



4.2 බර අඩු කර ගැනීමට යොවනයන්ට සමාජ මාධ්‍යවලින් පිඩිනයක් සිදු වේ ද?

පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යාවන්ගෙන් 75% ක් සහ දිජ්‍යායන්ගෙන් 21% ක් පමණ බර අඩු කර ගැනීම සඳහා සමාජ මාධ්‍යවලින් පිඩිනයක් දැනෙන බව “එකග වේ” සහ “තදින්ම එකග වේ” යන්න තෝරා ගෙන ඇත. පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යාවන්ගෙන් 58% ක් සහ දිජ්‍යායන්ගෙන් 23% ක් ජනප්‍රිය පුද්ගලයින්ගේ පින්තුර බැලීමෙන් තමන්ට අපහසුකාවයක් දැනෙන බවත් බර අඩු කර ගැනීමට අවශ්‍ය බව “එකග වේ” සහ “තදින්ම එකග වේ” ලෙස තෝරා ගෙන ඇත. දිජ්‍යාවන්ගෙන් 56% ක් සහ පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යායන්ගෙන් 87% ක් පමණ ඔවුන් ලස්සන හා මාංගපේශී පෙනුමක් ලබා ගැනීමට සමාජ මාධ්‍යවලින් පිඩිනයක් දැනෙන බව “එකග වේ” සහ “තදින්ම එකග වේ” ලෙස තෝරා ගෙන ඇත. නව යොවුන් වියේ පසුවන දිජ්‍යාවන්ගෙන් 88% ක් සහ පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යායන්ගෙන් 21% ක් විලාසිතාමය ඇදුම් ඇදීමට සමාජ මාධ්‍යවලින් පිඩිනයක් දැනෙන බව “එකග වේ” සහ “තදින්ම එකග වේ” යන්න තෝරා ගෙන ඇත.

ප්‍රච්නාර අංක-02: බර අඩු කර ගැනීම සඳහා සමාජ මාධ්‍යවලින් පිඩිනයක් දැනෙන අය




4.3 යොවනයන් ඔවුන්ගේ ගරීරය සමාජ මාධ්‍යවල දැකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සංසන්ධනය කරනවාද?

පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යාවන්ගෙන් 65% ක් සහ දිජ්‍යායන්ගෙන් 63% ක් පමණ ඔවුන්ගේ ගරීර සමාජ මාධ්‍යවල දැකින ගරීර සමග සංසන්ධනය කිරීමට “එකග වේ” සහ “තදින්ම එකග වේ” ලෙස ප්‍රකාශ නර ඇත. පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යාවන්ගෙන් 63% ක් සහ දිජ්‍යායන්ගෙන් 23% ක් පමණ සමාජ මාධ්‍යවල දැකින ප්‍රසිද්ධ පුද්ගලයින් මෙන් පෙනෙන්නට ඔවුන්ගේ පෙනුම වෙනස් කිරීමට කැමති බව “එකග වේ” සහ “තදින්ම එකග වේ” ලෙස තෝරා ගෙන ඇත. පර්යේෂණයට

සහභාගි වූ ඕනෑම මාත්‍ර අංශයෙන් ගෙන් 68% ක් සහ ඕනෑම මාත්‍ර අංශයෙන් 31% ක් දිනපතා සමාජ මාධ්‍යවල දකින පුද්ගලයන් මෙන් පෙනෙන්නට උත්සාහ කරන බවට “එකග වේ” සහ “තදින්ම එකග වේ” ලෙස තෝරා ගෙන ඇත.

රැජ ගෞණිකත කිරීම් පරිමාණයට අනුව ඕනෑම ඕනෑම මාත්‍ර අංශයෙන් 79% ක් ආකර්ෂණීය පෙනුමක්, කිරීම් පුද්ගලයින්ගේ ආහාර සැලසුම් හෝ තේවන රටාව පිළිබඳ උපදෙස් ලබා ගැනීමට සූදානම් නම්, තරුණ ඕනෑම සඳහා සමාජ මාධ්‍ය විසින් සකස් කර ඇති පරිසරය හායානක බව ප්‍රකාශ කර ඇත. මෙම ක්‍රියාවහි ප්‍රතිච්ලය තව යොවුන් වියේ ඕනෑම අතර මානසික අවබිඛනය, ආහාර ගැනීමේ අකුම්කතා සහ සමස්ත අසතුවට පහසුවෙන්ම හේතු විය හැකිය. ඕනෑම හා සමානව, ඕනෑම පරමාදරු වරිතය සහ එක් ජනප්‍රිය පුද්ගලයකු සමග ඔවුන් කැමති රැජය හඳුනා ගත්හ. ඕනෑම මාත්‍ර අංශයෙන් 83% ක් ප්‍රකාශ කළේ මාංග පේද ගරීරයක් ඉදිරිපත් කරන රැජය පරමාදරු රැජය වන අතර ඕනෑම මාත්‍ර අංශයෙන් 2% ක් පමණක් ප්‍රකාශ කළේ ඔවුන්ගේ රැජය පරමාදරු රැජයට සමාන බවයි.

ප්‍රස්තාර අංක-03: සමාජ මාධ්‍යවල දකින ජනප්‍රිය පුද්ගලයන් සමග ඔවුන්ගේ ගරීරය සංස්ක්‍රිතය කරන අය



රෝසේන්බර්ගගේ ස්ව අහිමානය පිළිබඳ න්‍යාය මෙන්, සමාජ-මිනුම් න්‍යාය (Sociometer Theory) යෝජනා කරන්නේ ස්ව අහිමානය සමාජය මිනුම් (බැරෝමිටරයක්) ලෙස සේවය කරන අතර එය කෙනෙකුගේ සමාජ පරිසරයෙන් අනුගත වීමේ හා අනුගත නොවීමේ මට්ටම මැත් බලයි. සමාජමානීය සිද්ධාන්තයේ වැදගත් යෝජනාවක් වන්නේ ස්ව අහිමානය වෙනස්වීම් සමග බලපැමි වෙනස්වීම් (මනෝභාවය සහ හැඟීම්) ඇති වන බවයි. මිනිසුන් සාර්ථක වූ විට හෝ අන් අය ඒවා පිළිගත් විට ස්ව අහිමානය ඉහළ යයි. මිනිසුන් අසමත් වූ විට හෝ අනෙක් අය ඒවා ප්‍රතික්ෂේප කරන විට එය පහත වැවේ. එයින් අදහස් කරන්නේ සමාජ මාධ්‍ය හාවිත කරන්නන් සාණාත්මක

තොරතුරුවලට වඩා දනාත්මකව බෙදා ගැනීමට සහ ලැබේමට නැඹුරු වන බවයි. මෙම දනාත්මක නැඹුරුව නව යොවුන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සඳහා ද තදින්ම බලපායි.

බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් තමන්ගේ හොඳම ඡායාරූප සහ ඔවුන්ගේ ජීවිතයේ හොඳම දේ පෙන්වීමට සමාජ මාධ්‍ය වෙබ් අච්චි භාවිත කරයි. ඒ හරහා තම මිතුරු හවුල් ප්‍රතිචාර බලාපාරෙන්තු වේ. මෙය තරගකාරීන්වය සහ සමාජ සංසන්ද්‍යක් ඇති කළ හැකි අතර, පහත් මට්ටමේ ස්ව අහිමානය සමග සම්බන්ධ වී වෙනත් සාණාත්මක බලපෑම් ඇති කරයි. ගේස්බුක් දෙස බලන විට බොහෝ පුද්ගලයින් බලා සිටින පළමු දෙය වන්නේ පැතිකඩ පින්තුරයකට (Profile Picture) කොපමණ ප්‍රමාණයක් කැමතිද යන්නයි. ඒ ගේස්බුක් හි දනාත්මක ප්‍රතිපෝෂණය මගින් ස්ව අහිමානය ඉහළ තැබුවිය හැකිය. සමාජ මාධ්‍ය සහ තාක්ෂණය සමාජයේ වඩාත් ප්‍රවලිත හා බලවත් වන හෙයින් සමාජ මාධ්‍ය සහ නව යොවුන් වියේ දරුවන් අතර ස්ව අහිමානය පිළිබඳ අනාගත පර්යේෂණ අවශ්‍ය වේ. නව යොවුන් වියේ දරුවන්ගේ ස්ව අහිමානය කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ වඩා හොඳ අවබෝධයක් ලබා දිය හැකි එක් කුමයක් නම්, ඇතැම් සමාජ මාධ්‍ය වෙබ් අච්චි, ඩුගෝලිය පිහිටීම සංසන්ද්‍යක කිරීම හෝ ගැවීජය කිරීම වැනි විශේෂතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වැඩි අධ්‍යයනයන් සිදු කිරීමයි.

05. සමාලෝචනය

මෙම අධ්‍යයනයේ ප්‍රතිථිලයක් ලෙස ආකර්ෂණීය හා විළාසිතාමය දේ පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් ලෙස සමාජ මාධ්‍ය පත්ව තිබේ යන ප්‍රකාශයට දිජ්‍යාවන්ගෙන් 83% ක් සහ දිජ්‍යායන්ගෙන් 78% ක් "එකග වේ" හෝ "තදින්ම එකග වේ" යන්න තෝරාගෙන ඇත. එසේම පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යාවන්ගෙන් 75% ක් සහ දිජ්‍යායන්ගෙන් 21% ක් පමණ බර අඩු කර ගැනීම සඳහා සමාජ මාධ්‍යවලින් පීඩනයක් දැනෙන බව "එකග වේ" සහ "තදින්ම එකග වේ" යන්න තෝරා ගෙන ඇත. පර්යේෂණයට සහභාගි වූ දිජ්‍යාවන්ගෙන් 65% ක් සහ දිජ්‍යායන්ගෙන් 63% ක් පමණ ඔවුන්ගේ ගරීර සමාජ මාධ්‍යවල දැකින ගරීර සමග සංසන්ද්‍යක කිරීමට "එකග වේ" සහ "තදින්ම එකග වේ" ලෙස ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රතිථිලයන් අධ්‍යයනය කිරීමේදී සමාජ-මිනුම් තාක්ෂණ මගින් විස්තර වන නව යොවුන් වියේ ස්ව අහිමානයට සමාජ මාධ්‍ය අන්තර්ගතයන්ගෙන් බලපෑමක් සිදුව ඇති බව පැහැදිලිය. සමාජ මාධ්‍යවල බලපෑම හේතුවෙන් මානසික අවපිචිනය හෝ සියලිවි නසාගැනීම වැනි අවස්ථා ගණනාවක් වර්තමානයේ අසන්නට ලැබේ. අනෙක් අතට, සංගීත විඛියේ, විත්තුපට සහ සමාජ මාධ්‍යවල දැකින කිරීම් පුද්ගලයන්, නිරුපිකාවන්, ගායකයින් හෝ නළවන් සමග සංසන්ද්‍යක කරන, නව යොවුන් වියේ අය සිටිති. ඔවුන් දිනපතා සමාජ මාධ්‍ය මස්සේ ඔවුන් අනුගමනය කරන අතර යොවනයන්ට සමාජ මාධ්‍ය තුළ දැකින ජීවන රටාව සමග කටයුතු කළ තොහැකි බැවින්, මෙම උත්සාහය මානසික අවපිචිනයට, අඩු ස්ව අහිමානයට හේතු විය හැකි අතර එය ඔවුන්ගේ සෞඛ්‍යයට පහසුවෙන් හානි කළ හැකිය.

වැදගත්ම දෙය නම්, නව යොවුන් වියේ දරුවන්ට අනාගතයේ දී ඔවුන් මුහුණ දෙන දේ සාර්ථකව හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා ඇති කර ගැනීම සඳහා ඔවුන්ට සූදානම් කිරීම සහ දැනුවත්

කිරීම ය. තමන් ගැනම බනාත්මක ලක්ෂණ සොයා ගැනීමේ වැදගත්කම නව යොවුන් දරුවන්ට ඉගැන්වීම ද වැදගත් ය. යොවනයන්ට සමාජ මාධ්‍ය සහ එහි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. නිදසුනක් වගයෙන්, විෂ්වල් තාක්ෂණය සහ විලාසිතා කරමාන්තය හැසිරවීමට ගොටෝෂාප් වැනි විවිධ ජායාරූප මඟුකාංග හාවිත කරන බව තරුණයෝ බොහෝ විට නොදැන සිටිති. එවැනි මැදිහත්වීමකට උදාහරණයක් වන මාධ්‍ය සාක්ෂරතාව සමාජ මාධ්‍ය අවබෝධ කර ගැනීමේ හා හාවිත කිරීමේ ක්‍රියාවලියක් වන අතර වැඩසටහන් සහ වෙළඳ ප්‍රචාරණ අන්තර්ගතයන් වඩාත් විවේචනාත්මකව ඇගයීමට යොවනයන්ට උපකාර වන බව පෙන්වා දී ඇත. ආහාර ගැනීමේ අකුමිකතා, ස්ව අහිමානය කොරෝනි මාධ්‍යයේ බලපෑම සහ ගැරීර ප්‍රතිරූපය (Body Image) පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාසල්වල ක්‍රියාකාරකම සංවිධානය කිරීම එක් නිදසුනකි. නව යොවුන් වියේ දරුවන්ගේ ජ්වන තත්ත්වය සහ ගාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා බනාත්මක ගැරීර ප්‍රතිරූප සහ ගැරීර පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුහව කිරීම සහ එකාකාති බිඳ දැමීම, නිරෝගී ආහාර පහසුවෙන් ලගා කර ගැනීම අසිරි යැයි ඉදිරිපත් කිරීම නවතා දැමීය යුතු ය.

සමාජ මාධ්‍ය විසින් “පරමාදරුයි” ගැරීය නිරුපණය කරන ආකාරය වෙනස් කිරීම දිගුකාලීන ඉලක්කයකි. යථාර්ථවාදී නොවන පිරිමින්ගේ හා කාන්තාවන්ගේ පින්තුර පුද්ගලනය කිරීමේ වගකීම අලෙවිකරුවන් වෙත පත් කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර උත්සාහයන් දැනැට පවතී. එය යම් ප්‍රගතියක් ලබා ඇති අතර ඇගලුම නිෂ්පාදකයින් ස්වල්ප දෙනෙක් ඔවුන්ගේ නාමාවලිවල කිසි විටෙකත් ගොටෝෂාප් ආකාති හාවිත නොකරන බවට පොරාන්දු වීමෙන් මහජන පිඩිනයට ප්‍රතිචාර දක්වා ඇත. තවත් විශිෂ්ට උදාහරණයක් ප්‍රංශයේ දී සිදුවිය. ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “අධික ලෙස සිහින්” යැයි සැලකෙන විලාසිතා ආකාති හාවිතය තහනම් කිරීමේ පනතක් සම්මත කර තිබේ. නිරුපිකාවන්ට ඔවුන්ගේ සෞඛ්‍යය “වෘත්තියේ හාවිතයට අනුකූල” (compatible with the practice of the profession) බවට වෙදා සහතිකයක් අවශ්‍ය වේ. නීතිය උල්ලාසනය කරන සේවා යෝජකයින්ට මාස හයක සිර දුඩුවමක් හා බොලර් 75,000 ක ද්‍රියක් ගෙවීමට සිදු වෙයි. පනතේ පෙර සංස්කරණයක් මගින් ආකාති සඳහා අවම ගැරීර ස්කන්ධ දරුගැනීයක් (BMI) යෝජනා කර ඇති අතර එය ප්‍රංශයේ ආකාති නිර්මාණ ආයතනවල විරෝධතා අඩුස්සයි. අඩු බර ආකාති පිළිබඳ නීති සම්පාදනය කළ පළමු රට ප්‍රංශය නොවේ. ඉතාලිය, ස්පාං්ඡ්ඩය සහ ර්‍යුෂායලය ද එසේ කර ඇත.

දැනටමත් අස්ථ්‍රයි හා අවදානමට ලක්ව ඇති නව යොවුන් වියේ පසුවන අය, ජනප්‍රිය පුද්ගලයින්ගේ ජායාරූප දෙස බැලීමෙන් පසු ඔවුන්ටත් නිරෝගී ආහාර ගැනීමට, ව්‍යායාම කිරීමට, ඔවුන්ගේ මනස වෙනස් කිරීමට දීරිමත් කළ යුතුය. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ඔවුන්ට සිහින් බව සහ කාය වර්ධනයට පමණක් නොව, නිරෝගීව හා ගක්තිමත්ව සිටීමටද උපකාරී වේ. ව්‍යායාම කිරීමෙන් ගැරීයට සම්බරතාවය, ගක්තිය සහ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම ඇතුළු බොහෝ වාසි ඇත. එය සතුව පිළිබඳ හැරීම වැඩි කිරීමටත්, ගක්ති මට්ටම ඉහළ නැංවීමටත් හේතු විය හැකි අතර ස්ව අහිමානය ඉහළ නැංවීමේදී විශේෂයෙන් ප්‍රයෝගනවත් විය හැකිය.

ଆନ୍ତିକ ଗୁଣୀୟ ନାମାଳିଙ୍କ

ଲୋକମାନ୍ଦିନରେ, ଶେ. (2021). ମାଦିଶ ଅଧ୍ୟୟନ ପ୍ରମେଣ୍ୟ. କୋଲକ୍ଷି 10. ଗୋବିନ୍ଦେ ପ୍ରକାଶନ.

Crocker, J., & Brummelman, E.,(2018). The self: Dynamics of persons and their situations.

The Oxford handbook of personality and social psychology. Oxford University Press.
265–287.

Harter, S., & Whitesell, N. R..(2003). Beyond the debate: Why some adolescents report stable self worth over time and situation, whereas others report changes in self-worth. *Journal of Personality*, 71(6), 1027–1058.

Kernis, M. H., (2005). Measuring self-esteem in context: The importance of stability of self-esteem in psychological functioning. *Journal of Personalit*, 7(6), 1569–1605.

Kross, E., (2013). *Facebook Use Predicts Declines in Subjective Well-Being in Young Adults*. PlosOne.
<http://journals.plos.org/plosone/article?id=10.1371%2Fjournal.pone.0069841>.

Richter, S. K.,(1997). *Overview of normal adolescent development*. Handbook of child and adolescent psychiatry. New York. John Wiley & Sons.

Rosenberg, M., (1986). *Self-concept and psychological well-being in adolescence*. Academic Press. 205–246.

Thomas, P. G., & Gerald, R. A., (2005). *Handbook of Adolescent Behavioral Problems: Evidence-Based Approaches to Prevention and Treatment*. USA. Springer.

Woods, H. C., & Holly, S., (2016). "Sleepyteens: Social Media use in Adolescence is Associated with Poor Sleep Quality, Anxiety, Depression and Low Self-Esteem." *Journal of Adolescence*. <http://libproxy.unh.edu/login?url=https://search-proquest-com.libproxy.unh.edu/docview/1810527029/accountid=14612>.